

බදාදා

පලමුවන කියවීම

දානියෙල් 5: 1-6, 13-14, 16-17, 23-28

දානියෙල් දිවැස්ප්‍රසාදි තුමන්ගේ පොතෙන් ගත් පාඨයෙකි.

**“දෙවියන් වහන්සේ වෙතින් අතක් එවනු ලැබ මේ ලියවිල්ල ලියන ලද්දේ එබැවිනි.”**

බෙල්ෂෙසර් රජු සිය උත්තමයන් දහසකට මහා මංගල උත්සවයක් පිලියෙල කර ඔවුන් මත්පැන් බීවේ ය. ඔහු බොම්න් සිටිය දී ඔහුගේ පියා වූ නෙබුකද්නෙසර් ජෙරුසලම් මාලිගාවෙන් කොල්ලකාගත් රන් රිදී භාජනවලින් තමා ද තමාගේ උත්තමයන් ද සිය භාජයාවන් ද උප භාජයාවන් ද බොන පිණිස ඒවා ගෙනෙන්නට අණ කළේය. එවිට ඔව්හු ජෙරුසලමේ දේව මාලිගාවේ සිද්ධස්ථානයෙන් පැහැර ගෙන එන ලද රන් රිදී භාජන ගෙනහ. රජ ද ඔහුගේ උත්තමයෝ ද භාජයාවෝ ද උප භාජයාවෝ ද එසින් බීවෝ ය. ඔව්හු මත්පැන් බී, රන්, රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් නනන ලද දෙව්වරුන්ට ප්‍රශංසා කළහ.

එකල හදිසියෙන් පහන් රුක ඉදිරිපිට රාජ මාලිගාවේ බිත්තියේ බදාම පිට ලියන ලද මිනිස් අතක ඇගිලි පෙනිණි. රජ තෙම ඒ අත දුටුවේ ය. එකල රජුගේ මුහුණ මැලවී සිත කැලඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැතිව දණහිස් එකට එක වැළුණේ ය.

එකල දානියෙල් තෙමේ රජු ඉදිරියට ගෙන්වන ලද්දේ ය. රජ තෙමේ දානියෙල් අමතා, “මාගේ රජපුරුවන් ජුදා රටින් අල්ලාගෙන ආ ජුදෙව්වන්ගෙන් එක් කෙනෙකු වන දානියෙල් ඔබ ද? දේවන්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කළපතාවන්, නුවණත්, උතුම් ප්‍රඥාවන් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත. එහි අර්ථය කියා දෙන්නටත්, ගැටපද පහදා දන්වන්නටත් ඔබට සුවචන් වූණොත්, ඔබට රන්වන් නිල් වස්ත්‍ර හදවා, ගල වටා රන් මාලයක් පලඳවා රාජ්‍යයේ තුන්වන ආණ්ඩුකාරයා වශයෙන් මම ඔබවත් පත් කරමි’යි කිය.

එවිට දානියෙල් රජු ඉදිරියේ මෙසේ කිය. “ඔබේ දීමනා ඔබ ම තබාගනු මැනවි. ඔබේ තැගි අත් කෙනෙකුට දෙනු මැනවි. කෙසේ වෙතත් මෙම ලියවිල්ල කියවා එය රජපුරුවන්ට පහදා දෙන්නමි.”

“තවද, කිසි පෙතිමක් වත්, ඇසිමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, ලී සහ ගලින් සාදන ලද දෙව්වරුන්ට ඔබ ප්‍රශංසා කළෙහි ය. එහෙත් ඔබේ ප්‍රාණයට වත්, ඉරණමට වත්, කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කළේ නැත. උන්වහන්සේ විසින් අතක් එවනු ලැබ මේ ලියවිල්ල ලියන ලද්දේ ඒ බැවිනි.”

“ලියන ලද ලියවිල්ල නම,

‘මෙහේ, මෙහේ, තෙකේල් උ-පාර්සින්’ යනු යි.  
එහි අර්ථය මෙසේ ය. ‘මෙහේ’ යන්නෙන් දෙවියන් වහන්සේ ඔබේ රජකමේ කාලය ගණන් කර එය කෙලවර කල සේකැ යි අදහස් කර ඇත. ‘තෙකේල්’ යන්නෙන් ඔබ තරාදියේ දමා කිරනු ලැබ බරෙන් අඩු බව අදහස් කෙරේ. ‘උ-පාර්සින්’ යන්නෙන් ඔබේ රාජ්‍යය බෙදා මේදවරුන්ටත්, පර්සිවරුන්ටත් දෙන ලදැ යි අදහස් කෙරේ.

දේව වචනය මෙසේ ය.

පිලිතුරු ගිය (ද්විතිය සම්මත ග්‍රන්ථ) දානියෙල් 1:40-45

- පිලිතුර : සදා ස්තුතියන් මහිමයන් සමීඳුන් හට වේවා.
- ගිය : ඉර හඳ සමීඳුන් පසසන්න. මහිමයන් සදා ස්තුතියන් එතුමන්ට පුදන්න. අහසේ නාරකාවෙහි, සමීඳුන් පසසන්න. මහිමයන් සදා ස්තුතියන් එතුමන් හට පුදන්න.

වර්ෂාවෙහි, පින්තෙහි, ඔබ සියල්ල සමිඳුන් පසසන්න. මහිමයන් සදා ස්තුතියන් එතුමන් හට පුදන්න. සුළගෙහි, ඔබ සියල්ල සමිඳුන් පසසන්න. මහිමයන් සදා ස්තුතියන් එතුමන් හට පුදන්න.

ගින්න සහ උෂ්ණය සමිඳුන් පසසන්න. සදා මහිමයන් ස්තුතියන් එතුමන් හට පුදන්න. සිතල උෂ්ණය සමිඳුන් පසසන්න. මහිමයන් සදා ස්තුතියන් එතුමන් හට පුදන්න.

සුප්‍රචන ජය නද

ලක් 21: 28

ආලේඳයා! ආලේඳයා!  
මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනි සිටින පිණිස අයදීමින් සැමවිටම අවදිව සිටින්න.  
ආලේඳයා!

නොහොත්

සුප්‍රචන ජය නද

එලිදරව්ව 2: 10

ආලේඳයා! ආලේඳයා!  
“මරණය දක්වා විශ්වාසිව සිටින්න.  
එවිට මම ඔබට ජීවන කිරුල ප්‍රදානය කරමි”යි  
සම්භාණෝ වදාරන සේක.  
ආලේඳයා!

සුවිශේෂය

ලක් 21: 12-19

ලක්තුමාගේ ගුද්ධවූ සුවිශේෂයෙන් උපුටා ගත් කොටසකි.

**“මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය.  
එහෙත් ඔබගේ කෙස් ගහක් පමණක් වත් නාස්ති නොවන්නෝ ය.”**

ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “එහෙත් ඒ පිටි සියල්ල සිදුවන්නට පෙර, මාගේ නාමය නිසා ඔව්හු ඔබ අල්ලාගෙන, ධර්මශාලාවටත්, හිර ගෙවලටත් ඔබ පාවා දෙමින් ඔබට පිටි කරන්නෝ ය. ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය. ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය. ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැයි කල් තියා සුදානම් නොවන්නට සිතට ගන්න. මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කල නොහැකි වූ ද වාග් වතුරනාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. දෙමවුපියන්, සහෝදරයන් හා නෑ මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබන්නහු ය. ඔව්හු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝ ය. මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය. එහෙත් ඔබගේ කෙස් ගහක් පමණක් වත් නාස්ති නොවන්නෝ ය. ස්ථිරව සිටීමෙන් ඔබ ජීවනය දිනා ගන්න හු ය.”

සම්භාණන් වහන්සේගේ සුහාරංචිය මෙසේ ය.